

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - 2010

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාස අවසාන කාල පරිච්ඡේදය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, 2010 දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා එහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

1.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) ණය පාඩු සඳහා ප්‍රතිපාදනය

ණය පාඩු සඳහා ප්‍රතිපාදන ප්‍රමාණයන් පහත සඳහන් පරිදි වේ.

අවප්‍රමාණික ණය	සියයට 20
අධිමාන ණය	සියයට 50
ණය පාඩු	සියයට 100

දේපල උකස් අත්තිකාරම් සඳහා ණය පාඩු ප්‍රතිපාදනය පහත සඳහන් පරිදි වේ.

- අවප්‍රමාණික සහ අධිමාන දේපලෙහි ප්‍රේරිත විකුණුම් වටිනාකමින් සියයට 75
- පාඩු (වර්ෂ 1 - 2) ප්‍රේරිත විකුණුම් වටිනාකමින් සියයට 60
- පාඩු (වර්ෂ 2 - 3) ප්‍රේරිත විකුණුම් වටිනාකමින් සියයට 50
- වර්ෂ තුනට වැඩි පාඩු ප්‍රේරිත විකුණුම් වටිනාකමින් සියයට 40

මෙයට අමතරව, බැංකුව විසින් මුදල් ආන්තික ගිණුම් ඇප මත ණය, උකස් අත්තිකාරම් සහ රජයේ සුවිකුම් ඇප මත ණය හැර සියළු ක්‍රියාත්මක ණය හා අත්තිකාරම් සහ කල් ඉකුත් ණය සහ අත්තිකාරම් අදාල ගිණුම්වලට හර කළ අවිනිශ්චිත පොළ ශුද්ධ අගය සඳහා සියයට එකක පොදු ප්‍රතිපාදනයක්, 2010 දෙසැම්බර් 31 දිනට එකී ප්‍රතිපාදනයට මුළු ක්‍රියාකාරී ණය ප්‍රමාණයෙන් සියයට 0.9 ක් දක්වා සමුච්චිත වනතෙක් , සලසා ලිය යුතුය. මෙම ප්‍රතිපාදනය 2011 දෙසැම්බර් 31 දිනට සියයට 0.5 කට ගැලපිය යුතුය.

(ii) සම්බන්ධිත පාර්ශව ගනුදෙනු

සම්බන්ධිත පාර්ශව ගනුදෙනු හඳුනා ගැනීම සහ හෙළිදරව් කිරීම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 30 ට අනුකූල නොවීය. එවැනි උදාහරණ කීපයක් පහත දැක්වේ.

- (අ) ශේෂ පත්‍ර විෂයයන්ට බාහිරව ශ්‍රී ලංකා රජය සහ රජය සතු ව්‍යාපාර සමඟ ගනුදෙනු සහ පරිශේෂ ශේෂයන්
- (ආ) රජය විසින් විධානය කළ ණය සහ අත්තිකාරම්වල ශේෂයන්
 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 30 (සම්බන්ධිත පාර්ශව ගනුදෙනු 2005 සංශෝධනය) ප්‍රකාර ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය ලෙස බැංකුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය පමණක් ලෙස සලකා තිබුණි. එනමුත්, සෘජුව හෝ වක්‍රව බැංකුවේ සියළු කටයුතු විධානය සහ පාලනය කිරීම සඳහා බලතල සහ වගකීම අයත්වන බැංකුවේ සියළු කාර්ය මණ්ඩලය ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයට අයත් විය යුතුය. කේසේ වුවද, එවැනි තීරණයක් ගත් බවට ලිඛිත සාක්ෂි හෝ කළමනාකරණ රැස්වීමක වාර්තා ලබා ගත නොහැකි විය.

1.2.2 ගණකාධිකරණ අඩුපාඩු

පහත සඳහන් ගණකාධිකරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) කල්බඳු

උතුරු මැද පළාත් කාර්යාලය විසින් රු. මිලියන 7.031 ක් වූ කල්බඳු පාඩු "විශේෂයෙන් සඳහන් කළ කල්බඳු" යටතේ වර්ගීකරණය කර තිබුණි.

(ආ) ව්‍යාජ රන් භාණ්ඩ

ගණනය කිරීමේ දෝෂ හේතුවෙන් ව්‍යාජ රන් භාණ්ඩ සඳහා ප්‍රතිපාදනය රු.290,950 කින් අඩුවෙන් දක්වා තිබුණි. විස්තර පහත දැක්වේ.

ශාඛාව	උන ප්‍රතිපාදනය
-----	-----
	රු.
පළාත් කාර්යාලය - වයඹ	261,600
පානදුර	29,350

එකතුව	290,950
	=====

1.2.3 නොසැසඳූ වෙනස්කම්

අන්තර් බැංකු ගනුදෙනු පොලී ගෙවීම් සහ පොලී ලැබීම් අතර වෙනස්කම්වල එකතුව රු.507,833 ක් විය. සැසඳීමක් කිරීමෙන් තොරව මෙය ආදායම් ප්‍රකාශනයට මාරු කර තිබූ බැවින් ලාභයෙහි අසාමාන්‍ය වැඩිවීමක් උද්ගත වී තිබුණි.

1.2.4 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීමේ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) 2006 අංක 10 දරන දේශය ආදායම් පනතේ 156 (3) වගන්තිය	පානදුර ශාඛාව විසින් රඳවා ගැනීමේ බඳු අඩු කර ගැනීමෙන් තොරව රු.350,000 ක් වූ ගෙවල් කුලී ගෙවා තිබුණු බව නිරීක්ෂණය විය.

(ආ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

එකතු කිරීමේ බදු අඩු කිරීමේ අනුපාතිකය සියයට 12 ක් වුවද, මුළු කාල පරිච්ඡේදය තුළදී බැංකුව විසින් ගනදෙනුකරුවන්ගෙන් සියයට 15 බැගින් අඩුකර, එසේ අඩු කළ මුළු මුදලම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කර තිබුණි. එසේ වුවද, යෙදවුම් බද්දට හිමිකම් පැම සඳහා වූ මාස 12 ක කාලය තුළ දකුණු ප්‍රාදේශීය කාර්යාලය විසින් කල්බදු මෝටර් වාහන සඳහා යෙදවුම් බදු හිමිකම් ඉදිරිපත් කර නොතිබුණි. එබැවින්, මේ සම්බන්ධයෙන් බැංකුව රු.728,981 ක පාඩුවක් දරා තිබුණු බව නිරීක්ෂණය විය.

(ඇ) කාර්යාල උපදෙස් චක්‍රලේඛ 2010/10 (සංවර්ධන ණය)

ප්‍රාදේශීය කාර්යාලයේ අනුමැතිය ලබා නොගෙන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට උකස් අත්තිකාරම් ලබා දී තිබුණි. තොරණ සහ කළුතර ශාඛා උදාහරණ ලෙස දැක්විය හැකිය.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන අනුව, 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාස අටක කාල පරිච්ඡේදය තුළදී බැංකුවේ මෙහෙයුම්වල ප්‍රතිඵලය රු. මිලියන 809.668 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර, බදුවලට පසු ශුද්ධ ලාභය රු. මිලියන 280.013 ක් විය.

සමාලෝචිත මාස අටක කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ සාරාංශයක් පහත වගුවෙහි දැක්වේ.

විෂයය	2010 දෙසැම්බර් 31 දිනට
-----	-----
	රු. මිලියන
පොලී ආදායම	4,377.054
පොලී වියදම	1,702.663

ශුද්ධ පොලී ආදායම	2,674.391
වෙනත් ආදායම්	226.990

මුළු ආදායම	2,901.381
මුළු වියදම	1,680.508

බදු පෙර මෙහෙයුම් ලාභය	1,220.873
එකතු කළ අගය මත බදු	411.205

බදු පෙර ශුද්ධ ලාභය	809.668
සාමාන්‍ය ක්‍රියාකාරකම්වල ලාභය මත බදු	529.655

බදුවලට පසු සාමාන්‍ය ක්‍රියාකාරකම් මත ලාභය	280.013 =====

2.2 බැංකුවේ අරමුණ සහ කාර්ය සාධනය අතර පරතරය

බැංකුවේ අරමුණ වන්නේ, ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායන්ට මූල්‍ය ආධාර සැපයීම් මගින් කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳාම, වාණිජ්‍ය, පශු සම්පත්, ධීවර කටයුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හා කාන්තා බල ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම වේ. බැංකුව විසින් ප්‍රදානය කරන ලද රු. මිලියන 37,020 ක් වූ ණය සමූහයෙන් රු. මිලියන 13,964 ක් වූ උකස් අත්තිකාරම් සියයට 37.72 ක් නියෝජනය විය. එබැවින් බැංකුව පිහිටුවීමේ මූලික අරමුණ ඉටු කරගෙන නොතිබූ බව අනාවරණය විය.

2.3 ණය පරිපාලනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) කථිකර ශාඛාව විසින් ස්ථාවර තැන්පතු ඇප මත රු.2,100,000 ක් වූ ණය පහසුකම් හතරක් ප්‍රදානය කර තිබූ නමුත්, අදාළ ස්ථාවර තැන්පතු සහතික ණය ලිපිගොනුවල නොතිබුණි.
- (ආ) පානදුර සහ බුලත්සිංහල ශාඛා විසින් රු.7,300,000 ක් වූ ණය පහසුකම් අටක් ප්‍රදානය කර තිබුණි. ප්‍රමාණවත් ඇප ලබාගෙන නොතිබූ අතර, 2010 දෙසැම්බර් 31 දිනට පර්යේෂ ණය මුදල රු.6,165,415 ක් විය.
- (ඇ) බදුල්ල ශාඛාව විසින් රු.1,752,000 ක් වූ ණය පහසුකම් 6 ක් පුද්ගලික ඇප මත ප්‍රදානය කර තිබුණි. අයකර ගැනීමේ තත්ත්වය අසතුටුදායක වූ අතර, 2010 දෙසැම්බර් 31 දිනට පර්යේෂ ණය මුදල රු.1,517,210 ක් විය.
- (ඈ) පහත සඳහන් ණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන නොතිබුණි.

ශාඛාව	ණය අංකය	ණය ලබා දුන් දිනය	මුදල	2010 දෙසැම්බර් 31 දිනට ශේෂය	ඇපය
-----	-----	-----	-----	-----	-----
			රු.	රු.	
මහනුවර	602-00274-9	2006.10.13	4,000,000	3,925,644	දේපල
රික්වලගස්කඩ	602-00127-8	2006.04.10	2,000,000	1,154,903	දේපල
ගිනිගත්තේන	17/4/28/101/4	2006.12.14	1,500,000	1,193,782	දේපල

2.4 උකස් ගැනීම්

ව්‍යාජ රන් භාණ්ඩ

මහව ශාඛාව විසින් අවස්ථා 41 කදී ව්‍යාජ රන් භාණ්ඩ මත එකම පුද්ගලයෙකුට එකතුව රු.1,611,300 ක් වූ උකස් අත්තිකාරම් 2007/2008 වර්ෂවලදී පදානය කර තිබූ බව විගණන නියැදි පරීක්ෂණවලදී අනාවරණය විය. 2010 දෙසැම්බර් 31 දිනට හිඟ හිටි පොලිය රු.854,838 ක් විය. පාඩුව අයකර ගැනීම සඳහා ශාඛාව විසින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

2.5 කළමනාකරණ අකාර්යක්ෂමතා

ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව, 2010 මැයි සහ දෙසැම්බර් මාසවල ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය පිළිවෙලින් සියයට 23.32 ක් සහ සියයට 19.36 ක් විය. එය 2010 මැයි සිට දෙසැම්බර් දක්වා සියයට 3.96 කින් අඩු වී තිබුණු අතර, පහත සඳහන් මාස වලදී අවම ද්‍රවශීල වත්කම් අනුපාතය පවත්වා ගැනීමට බැංකුව අපොහොසත් වී තිබුණි.

මාසය	අනුපාතය
ඔක්තෝබර්	සියයට 18.03
නොවැම්බර්	සියයට 19.24
දෙසැම්බර්	සියයට 19.36

2.6 ආයෝජන

සමාලෝචිත කාලපරිච්ඡේදය සහ ඉකුත් වර්ෂය සඳහා මුළු ආයෝජනවල වටිනාකම පිළිවෙලින් රු.6,711,756,000 ක් සහ රු.8,206,591,000 ක් විය. ඉකුත් වර්ෂය සමඟ සසඳා බැලීමේදී සමාලෝචිත කාල පරිච්ඡේදය තුළදී ආයෝජන රු.1,494,835,000 කින් එනම්, සියයට 18 කින් පහත වැටී තිබුණි. වටිනාකම රු.1,503,166,000 ක් වූ ආයෝජන සම්බන්ධයෙන් ශේෂ සනාථ කිරීම් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) බැංකුවේ මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් , මිල ගණන් කැඳවීම වැනි විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සිදු කිරීමෙන් තොරව, ප්‍රති මිලදී ගැනීම් සහ පොරොන්දු නොවිටු ආයෝජන ආදී වූ කෙටි කාලීන සහ දිගු කාලීන ආයෝජන තීරණවලට එළඹ තිබූ බව උක්තා ලදී. තවද, සමාලෝචිත කාලපරිච්ඡේදය තුළදී කරන ලද ඇතැම් ආයෝජන සඳහා අනුමැතිය ලබා දුන් බව තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි නොතිබුණි.
- (ආ) අවස්ථා කිහිපයකදී ස්ථාවර තැන්පතු වැනි ආයෝජන සඳහා අරමුදල් මාරු කිරීමේදී අනුමත කාර්ය පටිපාටි අනුගමනය කර නොතිබුණි.

(ඇ) මුළු අක්‍රීය ආයෝජනවල වටිනාකම රු. මිලියන 47.413 ක් වුවද, රු. මිලියන 50.216 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. බැංකුවේ ආදායමට ආපසු ගත් රු. මිලියන 2.803 ක් සඳහාද ප්‍රතිපාදන සලසා තිබූ බව නිරීක්ෂණය විය.

(ඈ) ඌව පළාත් කාර්යාලය විසින් ස්ථාවර තැන්පතු ඇපයට තැබීම මගින් ලබාගත් බැංකු අයිතවත් සඳහා 2010 දෙසැම්බර් 31 දින දක්වා පොලිය වශයෙන් රු.738,000 ක් ගෙවා තිබුණි. ප්‍රධාන කාර්යාලයෙන් අරමුදල් ලබා ගැනීමෙන් තොරව බැංකුව විසින් අධික පොලියක් ගෙවා තිබූ බව නිරීක්ෂණය විය. තවද, ප්‍රධාන කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද උපදෙස් ඌව පළාත් කාර්යාලය විසින් අනුගමනය කර නොතිබුණි.

2.7 හඳුනාගත් පාඩු

බැංකුවේ නිලධාරීන් විසින් 2008 ජනවාරි 01 දින සිට 2010 මාර්තු 11 දින දක්වා කලින් පැවති රුහුණු සංවර්ධන බැංකුවෙන් රු.6,181,409 ක් වූ වංචනික ආපසු ගැනීම් සිදු කර තිබුණු බව නිරීක්ෂණය විය.

2.8 මතභේදයට තුඩුදෙන විෂයයන්

(අ) උපයන විට ගෙවීම් බදු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු වගුවල දැක්වෙන බදු අයකළ යුතු අවම සීමාව ඉක්මවන වැටුප් ලබන කොන්තාත් සේවකයින්ගේ වැටුප්වලින් බැංකුව විසින් උපයන විට ගෙවීම් බදු අයකර නොතිබූ බව නිරීක්ෂණය විය.

(ආ) කළුතර ශාඛාවේ කළමනාකරු විසින් ස්ථාවර තැන්පතුවක් උකස් කර රු.600,000 ක ණය මුදලක් ලබාගෙන තිබුණි. එහෙත් ස්ථාවර තැන්පතු සහතිකය බැංකුව වෙත භාර දී නොතිබුණි.

2.9 වත්කම් කළමනාකරණය

(අ) දේපල, පිරිසිදු හා උපකරණ

(i) මුළු වටිනාකම රු. මිලියන 46,619 ක් වූ වත්කම්වලින් දේපල, පිරිසිදු සහ උපකරණවල වටිනාකම රු. මිලියන 405 ක් හෙවත් මුළු වත්කම්වලින් සියයට 0.86 ක් විය. එබැවින් බැංකුව විසින් නියමිත ස්ථාවර වත්කම් අනුපාතය පවත්වාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

(ii) බැංකුවේ වත්කම් පිළිබඳ මිලට ගත් වර්ෂය, පිරිවැය, අයකළ ක්ෂය, සමුච්චිත ක්ෂය, අපහරණ විස්තර ආදී වූ සවිස්තර තොරතුරු ලබා ගැනීමට පහසු වන ආකාරයට බැංකුව විසින් ස්ථාවර වත්කම් ලේඛනය පවත්වා නොතිබුණි.

(iii) ස්ථාවර වත්කම් මිලට ගැනීම සම්බන්ධයෙන් පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

- එකම වර්ගයේ වත්කම් මිලට ගැනීමේදී කලින් ලබාගත් මිල කැඳවුම් බැංකුව විසින් භාවිතා කර තිබුණි.
- බැංකුව විසින් මිලට ගැනීම් තීරණය කිරීමේදී සැපයුම්කරුවන්ගේ බඳු බැරකම් සලකා බලා නොතිබුණි. සැපයුම්කරුවන් විසින් ගෙවිය යුතු එකතු කළ අගය බඳු ගැන නොසලකා බැංකුව විසින් අවස්ථා කිහිපයකදී අධික පිරිවැයක් සහිත ස්ථාවර වත්කම් මිලට ගෙන තිබුණි.
- ඇතැම් අවස්ථාවලදී බැංකුව විසින් සැපයුම්කරුවන්ගෙන් ඉන්වොයිස් ලබා නොගෙන මිල කැඳවුම් පදනම් කර මුදල් ගෙවා තිබුණි.

(ආ) ශාඛා ජාලය

2010 දෙසැම්බර් 31 දිනට දීප ව්‍යාප්ත ශාඛා 247 ක ජාලයක් බැංකුව සතුව තිබුණි. ඉන් ශාඛා 224 ක් පවත්වා ගෙන ගොස තිබුණේ කුලියට ගත් පරිශ්‍රයන් තුළ වූ අතර, කුලිය සඳහා මුළු වියදම රු.6,369,927 ක් විය. රු.1,496,571 ක් වූ මාසික කුලිය මත කුලියට ලබාගත් කොළඹ 02 හි පිහිටි පුද්ගලික ගොඩනැගිල්ලක බැංකුවේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලැබේ.

2.10 ඇස්තමේන්තු හා උපකල්පන

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්

නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්-පාරිභෝගිකවල පිරිවැය ආයු ගණක ඇගයීම් මගින් තීරණය කරනු ලැබේ. ආයු ගණක ඇගයීම්වලට වටිටම් අනපාතිකයන් , වත්කම්වලට අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතික, අනාගත වැටුප් වැඩි වීම්, මරණ අනුපාතික සහ අනාගත විශ්‍රාම වැටුප් වැඩිවීම පිළිබඳ උපකල්පන අයත් වේ. මෙම සැලසුම්වල දිගු කාලීන ස්වභාවය නිසා එවැනි ඇස්තමේන්තු සැලකිය යුතු විචලනයට භාජනය වේ. සමාලෝචිත වර්ෂය සඳහා කාර්ය මණ්ඩල විශ්‍රාම ප්‍රතිලාභ වෙනුවෙන් රු. මිලියන 77.533 ක් ප්‍රතිපාදනය කර තිබූ අතර, 2010 දෙසැම්බර් 31 දිනට සමුච්චිත පාරිභෝගික ප්‍රතිපාදනය රු. මිලියන 503.980 ක් විය.

(ආ) විලම්බිත බදු වත්කම්

අනාගතයේදී බද්දට යටත් වන ලාභ ඇති විය හැකි කාලය සහ මට්ටම් සහ අනාගත බඳ සැලසුම් උපක්‍රම මත පදනම්ව හඳුනාගත හැකි විලම්බිත බදු වත්කම් ප්‍රමාණය තීරණය කිරීම සඳහා විනිශ්චය අවශ්‍ය වන සියළුම පරිහරණය නොකළ බදු පාඩු තිබිය හැකි ප්‍රමාණය දක්වා විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ. 2010 දෙසැම්බර් 31 දිනට විලම්බිත බදු වටිනාකම රු. මිලියන 92.624 ක් විය.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු බැංකුවේ සාමාන්‍යාධිකාරී වෙත වරින් වර නිකුත් කරන ලද මාගේ විස්තරාත්මක වාර්තා මගින් බැංකුවේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ණය පරිපාලනය
- (ආ) දේපල, පිරිසත හා උපකරණ
- (ඇ) මානව සම්පත් කළමනාකරණය
- (ඈ) ගිණුම් වාර්තා පවත්වා ගැනීම
- (ඉ) උකස් ගැනීම්
- (ඊ) ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්වලට අනුකූල වීම
- (උ) ඉන්වෙන්ටරි
- (ඌ) ප්‍රධාන කාර්යාලයෙහි ජංගම ගිණුම